

ගෝලීය නය අර්බුදය කොටස් වෙළඳපොල කැබඳීනිය අවුලුවාලයි

Global credit crisis fuels stock market turmoil

බරේ ගේ විකිනි
2007 ජූලි31

පුරෝපයේ හා ආසියාවේ කොටස් ඩුවමාරු මධ්‍යස්ථාන බොහෝමයක් සැලකිය යුතු ප්‍රතිලාභ අත් කර ගනිත්දී පසු ගිය සතියේ දුවැන්ත විකුණා දුම්මෙන් අත් විදි පාඩුවෙන් කොටසක් එක්සත් ජනපද කොටස් වෙළඳපොල යලි පියවා ගත්තෙයි. කෙසේ වුවද, පසුගිය සතියේ වෝල්විදියට හා ගෝලීය ඩුවමාරුවේ වැඩිකොටසකට බලපෑ විකුණාදුම්මේ කුලප්පුව හෙළිරවි කළේ, එක්සත් ජනපද හා ලේඛ ධෙත්ත්වර වෙළඳපොලෙහි කොටස් මිලගනන්වල කොට්ඨාලීන ස්ථායී වීමක් මගින් දුරු කළ තොහැකි, ගැහුරට විහිද යන වුෂාන්තමක හා පද්ධතිමය අර්බුදයි.

එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව ප්‍රධාන වානිජය හා ආයෝජන බැංකු කෙරෙහි බැරේරුම් ප්‍රතිච්චිපාත ඇතිකිරීමට තරුණය කරන නය අර්බුදයේ කොන්දේසී යටතේ කොටස්වල මැත අනාගත බලාපොරොත්තු පවා සැක සහිත ය. නිවි යෝජක් හි වෙළඳ කටයුතු අවසන් වීමෙන් පසුව, විශාල යුරෝපීය බැංකු හා මූල්‍යායන කෙරෙහි බල පා ඇති, එක්සත් ජනපදයේ අඩු වරප්‍රසාදීත නිවාස උකස්කරයන් මත පදනම් වූ සමඟේක්ෂනාත්මක සුරක්ෂා වෙළඳපොලෙහි දැර හැරීමෙන් ඇගුවුම් කෙරෙහි අවධානය යොමු කළ ලියියක්, ලන්ඩන් හි රිනැන්ඡල් ටයීම්ස් පත්‍රය සිය වෙති අඩවියෙහි පල කළේ ය.

පුවත්පත සඳහන් කළේ "අඩු වරප්‍රසාදීත උකස්කරයන් මතින් සිදු වූ පාඩු පියවා ගැනීම සඳහා සිය වත්කම් විකුණා දුම්මෙන් බලකෙරුණු සමහර ආයෝජකයන් පිළිබඳ කනස්සල්ල මධ්‍යයේ 30 දින අත්ලන්තික් සයුර දෙපසෙහිම නය පැහැරහැරීම වැළැක්වීමේ රක්ෂන ගාස්තු වාර්තාගත ලෙස ඉහළ තැගුණු" බවයි එය මතුව ආවේ එක්සත් ජනපදයේ අඩු වරප්‍රසාදීත උකස්කර වෙළඳපොලෙහි අර්බුදය, යුරෝපීය ආයතන කෙරෙහි වචනභාවක් බලපාන්නට පටන් ගෙන ඇති තත්ත්වයක බව එය වාර්තා කළා ය. ජර්මනියේ කුඩා සමාගම්මෙන් විවෘත ප්‍රතිලාභ හා වැඩි අවදානම සහිත සුරක්ෂාවල දෙපා යටත් පලස ඉවතට ඇදේ දමනු ලැබූ එක්සත් ජනපදයේ නිවාස වෙළඳපොලෙහි ඩිජ්ටිල් සමග අත් වැළැ බැඳ ගත්, නිවාස උකස්කරයන් පැහැර හැරීම් හා අවුරාලීම්, නයෙහි පලල් හා හඳිසි හැකිලියෙම් එක් කොටසක් පමනි. නය අර්බුදය බොහෝ කොට ම කොටස් වෙළඳපොලේ මිලට ගැනීම්වලට ව්‍යාපාරයන්ගේ තල්පුව සැපයු, නය මත මිලට ගැනීම් කෙරෙහි ද බලපා තිබේ.

සහිත ඇමරිකානු නය ගැනුම්කරුවන්ට දුන් දේශීය නය මගින් තමන්ට පහර වදිනු ඇති බවට යයි ලිපිය සඳහන් කරයි.

30 වැනි දින ඩිවිලෝන්ස් කාර්මික දරුගකය 13,358.31 දක්වා ඒකක 92.94කින් ඉහළ තැගුනි. පසුගිය සතියේ බව ජේන්ස් දරුගකය සමස්තයක් ලෙස එකක 585කින් කුඩා වැටුනේ සිවි වසරකට වැඩි කාලයක් තුළ එලුමුන තරකම සතිය සටහන් කරමිනි. පෙර සතියේ දී ස්ටැන්බ්රැඩ් සහ ප්‍රවර්ස් 500 දරුගකය සියයට 4.9කින් පහල වැටුනේන් පසුව 30 දා එකක 14.96කින් ද අධිකාක්ෂනික තැස්බික් සංයුත්ත දරුගකය සියයට 4.7ක වැටුමකින් පසුව එකක 21.04කින් ද ඉහළ තැගුනි.

පසුගිය සතියේ කොටස් සහ පිළිනපත් වෙළඳපොල හි මුදාහල විකුණාදුම්මේ කුලප්පුව, පසු ගිය දෙවසරෙහි එක්සත් ජනපද කොටස් වෙළඳපොල වටා ඇති වූ සමඟේක්ෂනාත්මක එක්සත්වීම අවුලුවා ලු පහසු කොන්දේසී මත ලාභ නය තටාකය, සිදි යමින් තිබෙන බවට තොවරදින සලකුනු ය. අඩු වරප්‍රසාදීත නිවාස නයට ගැවැසුනු වැඩි ප්‍රතිලාභ හා වැඩි අවදානම සහිත සුරක්ෂාවල දෙපා යටත් පලස ඉවතට ඇදේ දමනු ලැබූ එක්සත් ජනපදයේ නිවාස වෙළඳපොලෙහි ඩිජ්ටිල් සමග අත් වැළැ බැඳ ගත්, නිවාස උකස්කරයන් පැහැර හැරීම් හා අවුරාලීම්, නයෙහි පලල් හා හඳිසි හැකිලියෙම් එක් කොටසක් පමනි. නය අර්බුදය බොහෝ කොට ම කොටස් වෙළඳපොලේ මිලට ගැනීම්වලට ව්‍යාපාරයන්ගේ තල්පුව සැපයු, නය මත මිලට ගැනීම් කෙරෙහි ද බලපා තිබේ.

කොටස් වෙළඳපොල බුබුල පුපුරා ගියේ එය පදනම්ව තිබූ නය බුබුල පුපුරා යාම නිසා බව කෙනෙකුට කිව හැක. පසු ගිය සතියේ කොටස් හා පිළිනපත් කළබැඳීනිය හෙලිදරවි කර ඇත්තේ, විශාල ලාභ උත්පාදනය කරන නමුත් එන්ට ම නීජ්පාදන කියාවලියෙන් ඇත්තේවතින් තිබෙන සමඟේක්ෂන ආයෝජනයන්ගේ තොක්වා ප්‍රසාරනය වන ජාලයක් මත එක්සත් ජනපදයේ මෙන් ම ගෝලීය වශයෙන් ද, සමස්ත අර්ථීකය රඳා පවත්නා වූ පරීමානයයි.

වික්‍රීතිමේ කියාවලිය ගිනි ඇවේලුව ප්‍රධාන සිදුවීම් සියල්ල ම මතුව එම්ත් තිබෙන නය අරුවුදයට සම්බන්ධ ය. ඉන් පලමුවැන්ත් වූයේ ආයෝජන වර්ගිකරනයේ යෙදී සිටින වූවිස්, ස්ටැන්චර්ච් සහ ප්‍රවර්ස් හා නිව් රේටිං යන ආයතන විසින් අඩු වරප්‍රසාදිත තිවාස උකස්කරයන්ට බැඳෙනු සුරක්ෂිතවල තත්ත්වය පහළ දීම් ය. ඒ සමග මෙම සුරක්ෂිතවල විශාල ලෙස ආයෝජනය කර තිබූ බෙයා සිටිසර්න්ස් ආරක්ෂිත අරමුදල් ආයතන දෙක බිඳුවැවුති.

ඇමරිකාවේ විශාලතම නිවාස උකස්කරයන් නයට දෙන්නාවන කන්ට්‍රේවයිඩ් රිනැන්ඡල් පසු ගිය සතියේ නිකුත් කළ, පස ගිය කාර්තුවේ වාර්තාව දෙවැන්තයි. ආයතනය නිවේදනය කළේ දෙවැනි කාර්තුවේ සිය ඉහැයුම් සියයට 35න් පහත වැට් ඇති බවත් ඉන් වැඩි කොටසකට දායක වූයේ අඩු වරප්‍රසාදිත නය ට වඩා වරප්‍රසාදිත නය පැහැර හැරීම බවත් ය. කන්ට්‍රේවයිඩ් සභාපති හා ප්‍රධාන විධායක තිලධාරියා වන ඇන්ජේලෝ මොසිලෝ කැඳුවූ සමුළුවකදී ඔහු ප්‍රකාශ කළේ නිවාස මිල ගනන් පහළ වැවෙමින් ඇති බවයි. “සුවිශේෂ මහා අවපාතයේ දී හැරෙන්නට වෙනත් කිසිවෙකත් තොටු පරිදිදෙන්”

නය මත කෙරෙන ව්‍යාපාරික මිලට ගැනීම් සම්පූර්ණ කිරීම සඳහා මුදල් සපයා ගැනීමට පොදුගලික දේපල සමාගම් දෙක අන්තේක්ෂිත ලෙස අසමත් වීම තෙවැන්න විය. සර්බිරස් කැවිලදී ආයතනය විසින් මිලට ගන්නා බේම්ලර් කුයිස්ට්ලර් සමාගමේ කුයිස්ට්ලර් අංශය රක්ෂනය කරමින්, වෝල්වීදිය බැංකු එම පුද්ගලික දේපල සමාගමට ලබා දුන් බොලර් බිලියන 20ක නය සඳහා ගැනුම්කරුවන් සෞයාගැනීමට අසමත්විය. එසේ ම තවත් මහා දේපල සමාගමක් වන කොල්බර්ග කේවිස් රෝබරට්ස්, එලායනස් බුටිස් නමැති බ්‍රිතාන්‍ය සිල්ලර වෙළඳ ආයතනය මිලට ගැනීමට ලබා ගත් බොලර් බිලියන 10 සඳහා ගැනුම්කරුවන් සෞයාගැනීමට අසමත් විය. මේ වඩාත්ම සුවිශේෂ අවස්ථා පමණි. අවම වසයෙන් සමාගම් 20ක මැත සතිවල දී නය අලෙවී කිරීම කළේ දමා තිබේ.

ඡේවීල්ම මෝගන් වෙස්, සිටි ගාස්, ගෝල්චිමන් සැක්ස්, බෙයා ස්ටියරන්ස්, මෝගන්ස්ටැන්ලි වැනි වෝල් වීදියේ විශාල වානිජ්‍ය හා ආයෝජන බැංකු එක්සත් ජනපදයේ මෙන්ම ජාත්‍යන්තර ක්ෂේත්‍රයේද රක්ෂිත අරමුදල්, පොදුගලික දේපල සමාගම්, බැංකු, රක්ෂන සමාගම් හා අනෙකුත් මහා ආයෝජකයන්ට විකිනීම සඳහා නය මත සිදුවන ව්‍යාපාරික මිලට ගැනීම්වල යෙදී සිටින පොදුගලික දේපල සමාගම්වල දෙන ඔහුන්ගේ අධික ලාභදායී ව්‍යාපාරයන් වන නය, යලි සැකසීමේ හා වෙන්කිරීමේ කාර්යයට බැඳීගෙන සිටිති. නය මත පදනම් වූ මෙම සුරක්ෂිත හැඳුන්වන්නේ නය සහතික කිරීමේ බැඳුම්කරයන් තැනැහැත් සිඩ්ම් ලෙස ය.

ගොලීය වෙළඳපාලේ, අධික අවදානමකින් යුත්ත තිසා ඉහළ ප්‍රතිලාභ ලබා දෙන ආයෝජනයන්හි සම්පේක්ෂනය මත පදනම් වූ කොටස් වටිනාකම් හා ලාභ ඉමහත් ලෙස ප්‍රමිත්තු ලැබේමේ ප්‍රධාන ගාමක බලවේය සිඩ්ම් බවට පත්ව තිබේ.

බොහෝ කොටස මේ වර්ගයේ මූල්‍ය පරපේෂිත හාවයේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ව්‍යාපාරික ප්‍රධානීන්ට රක්ෂිත අරමුදල් කළමනාකරුවන්ට හා මහා ආයෝජකයන්ට ගෙන දෙන, ඉමහත් වාසනාව එක් බැවුයකත්, වැවුප් ක්‍රේඛුව හා ව්‍යාපාර හැකිල්වම මගින් කම්කරුවන්ගේ රකියා හා ජ්වන කොන්දේසි කුඩාකර දීම් අනෙක් බැවුයේත් ගොඩැසීමයි.

බොහෝ දුරකට, විකිනීම මූල්‍ය කරගත් කොටස් වෙළඳ පොලේ, (බුල් මාකට්) පසුගිය දෙවසර පදනම් ව තිබුන් සිඩ්ම් මාධ්‍යය න් මගින් මූල්‍ය සම්පාදනය කළ නය වලින් මිලට ගැනීමේ ප්‍රවාහය මතය. මෙම මිලට ගැනීම්, අත් පත් කරගත්නා ලද සමාගම්වලට කොටස් මිල ඉහළට තල්පු කරමින් වඩාත් පුළුල් පරිමානයෙන් කොටස් වටිනාකම් ප්‍රමිත්තු ලබන්නේ අනෙකුත් සමාගම් සියගනන් එක් පෙසකින් පොදුගලික දේපල සමාගම් හා රක්ෂිත අරමුදල් මගින් අත් කර ගැනීමේ ගකු ඉලක්කයන් යයි හඳුනා ගැනීම තිසා ය. අනෙක් අතට ප්‍රමිතන ලද කොටස් මිල, තමන්ගේම කොටස් ආපසු මිලට ගැනීම් ඔවුන්ගේ කොටස් වටිනාකම් තවත් ඉහළට දැමීමට සමාගම්වලට හැකියාව ලබා දෙයි.

නය ප්‍රවාහය ඉහළ නගිනතාක් දුරට බැංකු රක්ෂිත අරමුදල්, පොදුගලික දේපල සමාගම්, තැය විකරුවන් ආයතනික ආයෝජකයන් හා සියලු වර්ගවල අතරමැදියන්ට මුදල් කොල්කාගතිමින් මිටක් ආපසු දීමට හැකියාව ඇතිවේ. රිනැන්ඡල් ටයිමිස් පත්‍රයේ තීරු රවක ජෝන් ගැපර් 30 දින තිරික්ෂනය කළ පරිදි - සිටි ගෘජ් හි ප්‍රධාන විධායක වක් ප්‍රින්ස්, පොදුගලික දේපල මිලට ගැනීම්, අරුවුදයකින් බැවත්තන්ට යන්නේ දැයි දෙසතියකට පෙර ඔහුගෙන් විමසු විට, බැංකු කමයේ නව ලෙස්කය කැරී කර දක්වමින් ඔහු කිදීමට සඳහන් කළේ ‘සංගීතය වාදනය කෙරෙන තාක් දුරට ඔබ කළයුත්තේ නැගිසිට නැවීමයි. අප තවමත් නවමින් සිටින්නෙමු’ යයි ඔහු පැව්‍යයි. ඔහු කරා කර කිහිප දිනකට පසුව සංගීතය තියෙන පරිදි තතර විය.”

නිව් යෝජ්ක් වයිමිස් පත්‍රය 27 දින ප්‍රකාශයට පත් කළ තීරුවක එය මෙසේ සඳහන් කරයි. “එය තියුනු හඩකි. 26දා නය සඳහා වූ වෙළඳපාලේ - එය හිස කකියවන තරම් ඉහළට තල්පු කළ ජෝන්දින - දොර ගබඳ නගා වැසි යාමත් සමග මිලට ගැනීමේ බැංකු අවසානයේ දී හිල් විය. පසු ගිය දෙවසර පුරා නය ආයෝජකයන්, නය මගින් කෙරෙන මිලට

ගැනීම්වල හදවතේදී ම පිළිනපත් හා නය බැහැනීමේදී තරමට වඩා සතුව වූවා පමනි. රීතියා ගිවිසුම් ගත සැහැල්ල නය හා තවතවත් නයකර නිකුත් කිරීම මගින් නය බැඳුම්කරයන් ගෙවා දුම්මට ඉඩ සලසන ජනප්‍රියත්වයෙන් වැඩි ගිය හා සමාගම්වලට තවතවත් නය ගොඩිගසාගැනීමට ඉඩ සලසන ඇමුණුම් වර්ගයේ ගෙවීම ඒ අතර වේ.”

“එහෙත් ජුනි මාසයෙන් අරමුහ වූයේ බොහෝ මිලට ගැනීම සඳහා නය හා නය බැඳුම්කර විකිනීම, යලි මිලකල හෝ ඉවත් කර ගත් තත්වයකි. එම කාන්දුවීම 30 දින වනවිට ජලගැලීමක් බවට පත් විය.” ජුලි 19 දින ස්වැන්චර්ච් හා ප්‍රවර්ස් නිකුත් කළ ලිඛිත ප්‍රකාශනයකට අනුව සිංහි වෙළඳපොල “අනෙකිට තිබේ”.

එහෙත් නයෙහි හැකිලීම අගයක් නැති නයකරයන් රස් කරගෙන ඇති සිංහි ට පමනක් සීමා වී නැත. එය වරුපසාදිත ව්‍යාපාරික නයකරයන්ට ද පැතිර තිබේ. එමගින් එදිනෙදා ව්‍යාපාරික කටයුතුවල ප්‍රසාරනයට අවශ්‍ය නය ද ක්ෂේය වී හා මිල අධික වී තිබේ. 30 දින ගිනැන්ෂල් වයිමිස් මෙසේ වාර්තා කළේය.

“ගෝලීය වසයෙන් නිකුත් කරන ආයෝජන තලයේ නයකරයන් වසර ගනනාවකට පසු එහි පහත් ම මට්ටමට ඇද වැටීමත් සමග මූල්‍ය වෙළඳපොලවල ගැටලු අනුගි ව්‍යාපාරික නය කෙරෙහි ද බලපැමට පටන් ගෙන තිබේ. වෙළඳපොල කළබැඳීනිය පැතිරියාමේ ප්‍රතිච්ඡාක ඇගුවුම් කරමින් තොමිසන් ගිනැන්ෂල්හි සංඛ්‍යාලේන පෙන්වා ඇත්තේ ගෝලීයව, අයෝජන මට්ටමේ වෙළඳපොල ක්‍රියාකාරිත්වයේ සැලකිය යුතු පිරිහිමිකි.”

ගිනැන්ෂල් වයිමිස් හි වෙනත් ලිපියක වාර්තාවන්නේ නය අර්ථාදය රක්ෂිත අරමුදල් කෙරෙහි කඩාක්පල්කාරී වියහැකි තරමේ බලපැමක් දැනවමත්

සිදුකෙරෙමින් තිබෙන බවයි. “ආයෝජන බැංකු රක්ෂිත අරමුදල් මත දුඩී නය දීමේ කොන්දේසි පැනවීම මගින් නය පිළිබඳ ඉහළ නගින කනස්සල්ල කෙරෙහි ප්‍රතිච්ඡාර දක්වමින් සිටියි. එම පියවර මූල්‍ය වෙළඳපොලෙහි ආයෝජකයින්ගේ යුත්කරතාවන් තවත් උග්‍ර කිරීමට කරඟනය කරයි.

“බෙහෙර් ආයෝජන බැංකුවල බෝක්රිවරුන්ගේ පුමුඛ දෙපාර්තමේන්තු වෙළඳපොලවල මැතක ද ඇති වූ කළබැඳීනියේ ප්‍රතිච්ඡාක ලෙස රක්ෂිත අරමුදල්වල අලුතින් සිදුවිය හැකි කඩාවැටීමකට මූහුනපැමෙ ද තමන්ම රක්ෂනය කරගැනීමට උත්සාහ කරන අතර වාරයේදී නිශ්චිත රක්ෂිත අරමුදල් හිමියන්ගේ අවම සුදුසුකම් ඉහළ නංවා තිබේ.” යයි ප්‍රවත්පත සඳහන් කරයි.

එහෙත් මූල්‍ය කටයන් තුළ ඇති බරපතල ම ගැටලුව වන්නේ විශාලතම වානිජ්‍ය හා ආයෝජන බැංකු කෙරෙහි ඇතිකලහැකි බලපැමයි. වසරේ ඉදිරි මාසවල විකිනීමේ බලාපොරාත්තුව සහිත නය මත කෙරෙන මිලට ගැනීම සඳහා පොරොන්දු වී ඇති ප්‍රධාන බැංකු සතු කළ ඉකුත් වූ නය ප්‍රමානය බිඳීමාන්තුවන් 300ක් බවට ගනන් බලා තිබේ. සිංහි වෙළඳපොල බැංකුවීමත් රක්ෂිත අරමුදල්වල මූල්‍ය තත්වය තරක අතට හැරීමත් නිසා බැංකුවලට දිග් ගැස්සුනු කාලසීමාවකට නය රඳවා ගැනීමට බල කෙරෙනු ඇති.

වානිජ්‍ය පොලී අනුපාතයන් ඉහළ යදේ මෙම නයවල වටිනාකම සිදී යනු ඇති අතර ඒවා බොහෝමයක් පැහැර හැරීමේ තත්වයට පත්වීමේ අවදානම වැඩිවනු ඇති. තවද, බැංකු සිය ලාභයේ සැලකිය යුතු කොටසක් වෙනුවෙන් රදී පවතින්නේ සිංහි අලෙවියෙන් ලැබෙන ගාස්තු හා අනෙකුත් ඉපැයිම් මත ය. පුළුල්වන නය අර්ථාදයක් ප්‍රධාන යුරෝපීය හෝ ඇමරිකානු බැංකු එකක් හෝ ගනනාවක් වැසි යැමට තුවුදිය හැකි ය.